

ආර්. තේනබන්දු එ. බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

RTIC Appeal (පුද්ගලික වශයෙන් විභාග කිරීම)/ 1669 /2019 (2020.02.18 දින පැවති විධිමත් කොමිෂන් සභා රැස්වීමේ දී විභාග කිරීමෙන් අනතුරුව අනුමත කරන ලද නියෝගය).

2016 අංක 12 දරණ තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ පනතේ 32(1) වගන්තිය ප්‍රකාරව කරන ලද නියෝගය සහ 2017 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභා රීතීන්හි (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය), රීති අංක 28 යටතේ පවත්වාගෙන යනු ලබන කාර්යය පටිපාටිය.

සභාපති: මහින්ද ගම්මම්පිල
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන
 කොමිෂන් සභා සමාජික: ජ්‍යෙෂ්ඨ නීතිඥ එස්. ජී. පුංචිහේවා
 කොමිෂන් සභා සමාජික: විනිසුරු රෝහිනි වල්ගම

අධ්‍යක්ෂ ජනරාල් : වසන්ත හපුආරච්චි

අභියාචක - ආර්. තේනබන්දු
 නොකිසි ලත් පාර්ශවය - නම් කළ නිලධාරී, බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තමේන්තුව

පෙනීසිටීම
 අභියාචක - ආර්. තේනබන්දු
 පොදු අධිකාරිය - පැමිණ නැත

තොරතුරු ඉල්ලීම ගොනු කරන ලද දිනය	2019.05.27
තොරතුරු නිලධරයා තීරණය ලබා දුන් දිනය	ප්‍රතිචාරයක් නැත
නම් කළ නිලධරයා වෙත අභියාචනය යොමු කළ දිනය	2019.06.17
නම් කළ නිලධරයා තීරණය ලබා දුන් දිනය	ප්‍රතිචාරයක් නැත
තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාව වෙත අභියාචනය යොමුකළ දිනය	2019.07.10

අභියාචනයට පසුබිම් වූ කරුණු:

අභියාචක විසින් 2019.05.27 දිනැති තොරතුරු ඉල්ලීම මගින් පහත දැක්වෙන තොරතුරු ඉල්ලා සිටින ලදී.

- 1) 2003 වර්ෂයේ රන්ජන් හේමපාල විජේසේකර දෙවනුවර ශ්‍රී විජේණු මහා දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් වැඩ බාරගන්නා අවස්ථාවේ ඔහු වෙත බාරදුන් වංචල නිශ්චල දේපල ලේඛනය සහතික පිටපතක්.
- 2) 2008 වර්ෂය කාංචන වෞදාන චීරසේකර දෙවනුවර ශ්‍රී මහා විජේණු දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් වැඩ බාරගන්නා අවස්ථාවේ ඔහු වෙත බාරදුන් වංචල නිශ්චල දේපල ලේඛනය සහතික පිටපතක්.
- 3) 2010 වර්ෂයේ ඩිනාන් වික්‍රමරත්න ගුණසේකර දෙවනුවර ශ්‍රී විජේණු මහා දේවාලයේ බස්නායක නිලමේ වශයෙන් වැඩ බාරගන්නා අවස්ථාවේ ඔහු වෙත බාරදුන් වංචල නිශ්චල දේපල ලේඛනය සහතික පිටපතක්.

තොරතුරු නිලධාරියා විසින් පනතේ සඳහන් නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත්වීම මත අභියාචක විසින් 2019.06.17 දිනැතිව නම්කළ නිලධාරියාට අභියාචනයක් යොමුකරන ලදී. නම්කළ නිලධාරියාද පනතේ සඳහන් නියමිත කාලය තුළ ප්‍රතිචාර දැක්වීමට අපොහොසත් වීම මත අභියාචක විසින් 2019.07.10 දිනැතිව කොමිෂන් සභාවට අභියාචනයක් යොමුකරන ලදී.

අභියාචනය සලකා බලන අවස්ථාවේ දී උද්ගත වූ කාරණා:

අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරිය පැමිණ නොමැති බව කොමිෂන් සභාව විසින් නිරීක්ෂණය කර සිටී. පොදු අධිකාරිය විසින් 2020.02.06 දිනැතිව කොමිෂන් සභාවට දන්වා ඇත්තේ අදාළ තොරතුරු 2019.09.20 දිනැතිව අභියාචක වෙත ලබා දී ඇති බවයි. ඒ අනුව 2019.09.20 දිනැතිව අභියාචක වෙත යොමුකරන ලද ලිපියෙහි සඳහන් වන්නේ;

- 01 කරුණට අදාළව මෙම දෙපාර්තමේන්තුව සතුව නොමැත
- 02 කරුණට අදාළව මෙම දෙපාර්තමේන්තුව සතුව නොමැත
- 03 කරුණට අදාළව නිශ්චල භාණ්ඩ පිළිබඳ ලේඛනය නියමිත ගාස්තු ගෙවා මෙම දෙපාර්තමේන්තුවෙන් ලබාගත හැකි බවයි.

ඒ අනුව අභියාචක සඳහන් කර සිටින ලද්දේ තුන්වන අයිතමයට අදාළ තොරතුරු මේ වන විට අදාළ පොදු අධිකාරියට මුදල් ගෙවා ලබාගෙන ඇති බවයි. නමුත් පළමු හා දෙවන අයිතමයන්ට අදාළ තොරතුරු පොදු අධිකාරිය සතුව නොමැති බවට පිළිගත නොහැකි බවද දන්වා සිටින ලදී.

නියෝගය:

යම්කිසි පොදු අධිකාරියක් විසින් අදාළ තොරතුරු තමන් සතුව නොපවතින බව පවසා සිටින්නේ නම් එය සාක්ෂි සහිතව සනාථ කිරීම අවශ්‍ය වන බවයි.

ඒ අනුව මිලභ අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරියේ කරුණු දැක්වීම අනිවාර්ය වන අතර පනතේ 39(1) (ඇ) ප්‍රකාරව කොමිෂන් සභාව විසින් ඉල්ලා සිටීමේදී කොමිෂන් සභාව ඉදිරියේ පෙනී සිටීම පැහැර හරිනු ලබන හෝ ප්‍රතික්ෂේප කරනු ලබන සෑම තැනැත්තෙකුම මේ පනත යටතේ වරදක් සිදුකරන අතර, මහේස්ත්‍රාත්වරයෙකු විසින් පවත්වනු ලබන ලඝු නඩු විභාගයකින් පසු වරදකරු කිරීමේදී රුපියල් පනස්දහසක් නොඉක්මවන දඩ මුදලකට හෝ අවුරුදු දෙකක කාලයක් නොඉක්මවන බන්ධනාගාර ගත කිරීම යන දෙකටම එම තැනැත්තා යටත් විය හැකි බව පොදු අධිකාරියට මින් දන්වා සිටිනු ලැබේ. ඒ අනුව මිලභ අභියාචනා විභාගය සඳහා පොදු අධිකාරියෙහි පැමිණීම අනිවාර්ය බව අවධාරණය කරනු ලැබේ.

මිලභ අභියාචනා විභාගය 2020.05.26 දින. ප.ව. 1.00 ට කල්තබනු ලැබේ.

කොමිෂන් සභා රීතීන්හි, රීති අංක 27 (ගාස්තු හා අභියාචනා කාර්යය පටිපාටිය, ගැසට් අංක 2004/66, 2017.02.03) ප්‍රකාරව මෙම නියෝගය දෙපාර්ශවය වෙත සන්නිවේදනය කරනු ලැබේ.
